



කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරස්ථ සහ අධ්‍යාපන කේත්දය

භාෂ්‍යත්වවේදී (සාමාන්‍ය) උපාධි ද්‍රව්‍යීය පරීක්ෂණය (බාහිර) - 2012
2015 මාර්තු - මැයි

සමාජය විද්‍යා පියය

භූගෝල විද්‍යාව - GEOG- E 2025

සිතියම් විද්‍යාව

ප්‍රශ්න හතරකට (04) පමණක් පිළිතුරු සපයන්න.

ප්‍රශ්න සංඛ්‍යාව : 07 පි.

කාලය : පැය 03 පි.

01. a) 'සිතියම්' නිර්වචනය කරන්න. (ලකුණු 04)
- a) ලෝක සිතියමේ පරීක්ෂණයට දේශ ගවෙයනය, වෙළඳාම හා සංවාරයන්ගෙන් ලද දායකත්වය අයය කරන්න. (ලකුණු 09)
- a) ආගමික හා දේශපාලනික ආභාෂය ලබමින් නිර්මාණය වූ ලෝක සිතියම්වල සුවිශේෂත්වයන් උච්ච සටහන් ඇසුරින් ගෙනනුරු දක්වන්න. (ලකුණු 12)
02. භූගෝල විද්‍යායුද්‍යාගේ අනෙකතාවය හා මෙවලම සිතියමයි." මෙම ප්‍රකාශය භූගෝල විද්‍යායුද්‍යාගේ විසය කාර්යභාරය ඇසුරින් පරීක්ෂා කරන්න. (ලකුණු 25)
03. a) විවිධ පරීමාණ සිතියම් හා විතයේ අවශ්‍යතාවය හා ප්‍රයෝගන් හාවය නිදුසුන් ඇසුරින් පැහැදිලි කරන්න. (ලකුණු 06)
- a) i) 1:20,000 පරීමාණයට ඇද තිබෙන වතුරුපයකින් නිරුපණය වන තුම් ප්‍රමාණය 25km^2 නම්, එම වතුරුපයේ පාදක දිග සෙන්ටෝමීටර (cm) කොපමණද? (ලකුණු 03)
- ii) 1:25,000 පරීමාණයට ඇද ඇති $16\text{cm} \times 16\text{cm}$ වතුරුපයකින් නිරුපනය වන ක්ෂේත්‍රවලය වර්ග කිලෝමීටර (km^2) කොපමණද? (ලකුණු 03)
- iii) 1:6,336 පරීමාණයට සැකපුම් 12 ක මාරුගයක් දැක්වීමට අවශ්‍ය කරන අගල් ප්‍රමාණය කොපමණ ද? (ලකුණු 03)
- iv) 1:50,000 පරීමාණයන් ඇද ඇති සිතියමක A සහ B යන දුම්රිය පොලවල් දෙක අතර දුර 90 cm කි. එම දුම්රිය මාරුගයේ ගමන් කරන්නෙකුට කිලෝමීටර 3 න් සහ 3.5 දුම්රිය පොලවල් හමුවේ නම්, සැබු තුම්සේ A සහ B අතර හමුවන (A සහ B යන දුම්රිය පළවල් 2 ද ඇතුළුව) දුම්රිය පොලවල් සංඛ්‍යාව කොපමණ ද? (ලකුණු 03)
- a) සිතියමක් සංකෝචනය කේ විශාලනය කරන ආකාරය උච්ච සිතියම් විද්‍යාත්මක උපත්‍යමයක් හා විතයෙන් පැහැදිලි කරන්න. (ලකුණු 07)

04. මතු සඳහන් මානාකා දෙකක් (02) තොරා ගෙන ඒවා උචිත කටු සටහන් ආධාරයෙන් පැහැදිලි කරන්න.
 අ. ජ්‍යාමිතික තුමයට ක්ෂේත්‍රීලුණු ගණනය කිරීම
 ආ: බැඳුම් වියෙළුෂණය : ස්ථිති තුමය
 ඇ: උස්කීම් ව්‍යුය
 ඉ. ස්ථානීය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක තොරතුරු දක්වීම
 (ලකුණු 12.5 x 2 = 25)
05. a) | එක්කෝ බහු හරස්කඩ තුමය නැඹිනම් කටුවූ කළ තුමය හාවිකා කරමින් තුමය රුප සටහන් ගොඩනයා ගන්නා ආකාරය කටු සටහන් ඇසුරින් පැහැදිලි කරන්න.
 (ලකුණු 15)
 ආ) | ඔබ තොරාගත් තුමය මගින් තුමය රුප සටහන් නිර්මාණ කිරීමේ ප්‍රායෝගික වැදගත්කම පරික්ෂා කරන්න.
 (ලකුණු 10)
06. a) | ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක මට්ටමින් විවිධ දේශපාලන පක්ෂ ලබාගත් ජන්ද සංඛ්‍යාව නිරුපණය කිරීමට විභාග් යෝග්‍ය සිතියම් විද්‍යාත්මක තුමයක් රුප සටහන් ඇසුරින් පැහැදිලි කරන්න.
 (ලකුණු 12)
 ආ) | එම දත්තම සිතියම් විද්‍යාත්මක තොවන සංඛ්‍යාන විද්‍යාත්මක තුම්බවිදයක් හාවිකයෙන් නිරුපණය කළහැකි ආකාරය පැහැදිලි කරන්න.
 (ලකුණු 13)
07. සුගෝලීය තොරතුරු ඇතුළත් කිරීම, ගබඩා කිරීම සහ වියෙළුෂණය කිරීමට සුගෝලීය තොරතුරු පද්ධතිය සඟු ගක්‍රනාවය සාම්ප්‍රදායික සිතියම් විද්‍යාත්මක ශිල්පතුමයන්ට සාපේක්ෂව අය කරන්න.
 (ලකුණු 25)
